

අවසාන වාර පරීක්ෂණය 2015

ව්‍යවසායකත්ව අධ්‍යයනය - I

11 ශ්‍රේණිය

කාලය පැය 01 යි.

නම/ විභාග අංකය:

- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 - අංක 01 - 40 දක්වා වූ ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු අතුරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.
01. ව්‍යවසායකයකු ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකින් ප්‍රතිලාභ භුක්ති විඳින පළමු සහ දවෙනි පාර්ශවයන් වන්නේ සේවකයා සහ සේව්‍යයායි. තෙවැනි හා සිව්වැනි පාර්ශවයන් වනුයේ,
 - (1) පාරිභෝගිකයා හා සමාජයයි
 - (2) අයිතිකරු හා පාරිභෝගිකයායි
 - (3) අයිතිකරු හා ගනුදෙනුකරුය.
 - (4) ගනුදෙනු කරුවන් හා රජයයි.
 02. ව්‍යවසායකත්වය තුළින් රටක ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ,
 - (1) භාණ්ඩ හා සේවා වල මිල ස්ථාවරව පවත්වා ගත හැකි වීමයි.
 - (2) ව්‍යාපාරික කටයුතු වල අවිනිශ්චිතතාව අවම කර ගත හැකි වීමයි.
 - (3) ජාතික සම්පත් උපරිම මට්ටමින් භාවිතා කළ හැකි වීමයි.
 - (4) භාණ්ඩ හා සේවා වල නිෂ්පාදනය ස්ථාවරව පවත්වා ගත හැකි වීමයි.
 03. පරිසරය විසින් තමා වෙත ස්වල්ප කෙරෙහි බලානොසිට පරිසරයට අනුව වහාම වෙනස් වීමේ ස්වභාවය හැඳින්විය හැක්කේ,
 - (1) පරිකල්පනික චින්තනය ලෙසය
 - (2) නම්‍ය ශීලිත්වය ලෙසය.
 - (3) ඒත්තු ගැන්වීමේ බලය ලෙසය
 - (4) තිරණාත්මක බව ලෙසය.
 04. පුද්ගල ආකල්ප, පරම්පරාගත සිරිත්, විශ්වාස ආදිය ව්‍යවසායකත්වය සංවර්ධනය වීම කෙරෙහි බලපාන්නා වූ අභියෝග වේ. මේවා අයත් වනුයේ,
 - (1) මනෝවිභීතිය යන සාධකයටය.
 - (2) සංස්කෘතිය යන සාධකයටය
 - (3) පරිසරය යන සාධකයටය
 - (4) පවුල යන සාධකයටය.
 05. ව්‍යවසායකයකු සමාජයේ ව්‍යවසායකත්වයට යොමු වීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵලයක් විය නොහැක්කේ,
 - (1) මානසික තෘප්තිය
 - (2) සාරධර්ම වැඩි දියුණු කිරීම.
 - (3) රැකියා අවස්ථා බිහි වීම
 - (4) පරෝපකාරය.
 06. කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ප්‍රමාණාත්මක නිර්ණායකයක් වනුයේ,
 - (1) ව්‍යාපාරයේ ස්වභාවය
 - (2) ව්‍යාපාර සංවිධාන ක්‍රමය
 - (3) භාවිතා කරන තාක්ෂණය
 - (4) භාවිතයට ගන්නා බල ශක්ති ප්‍රමාණය.
 07. I වන තීරුවේ අවශ්‍යතා කිහිපයක් හා II වන තීරුවේ වුවමනා කිහිපයක් පහත දැක්වේ.

I තීරුව

- A. ආහාර
- B. ඇඳුම්
- C. නිවාස
- D. අධ්‍යාපනය

II තීරුව

- A. බෝඩිම
- B. බත්
- C. පිරිවෙන
- D. පාවහන්

I තීරුවේ අවශ්‍යතා II තීරුවේ වුවමනා සමඟ නිවැරදිව අනුපිළිවෙලට ගැලපූ විට දැක්වෙන පිළිතුර වනුයේ,

- (1) B, D, A, C ය.
 - (2) A, B, D, C ය.
 - (3) B, A, D, C ය.
 - (4) B, C, D, A ය.
08. ව්‍යවසායකයින් බිහි වීමට හා සංවර්ධනය වීමට බලපාන විවිධ සාධක අතර පැවති තත්ත්වයන් වනෙස් වීම යන්නට අදාළ වන කරුණක් වනුයේ,
 - (1) රජයේ ප්‍රතිපත්ති
 - (2) සංස්කෘතිය
 - (3) පවුලේ අර්බුද
 - (4) මූල්‍ය සහාය.
 09. ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ සැලකීමේ දී ව්‍යාපාරයන්හි ව්‍යවසායකත්වයේ පිරිවැය යන්නට අදාළ වන කරුණක් වනුයේ,
 - (1) නිදහස් හා ස්වාධීන බව
 - (2) ආර්ථිකමය වටිනාකමක් ඇති භාණ්ඩ
 - (3) ස්වයං සම්පූර්ණ බව
 - (4) වැය කරන ලද ශක්තිය

10. ව්‍යාපාර කටයුත්තක් සඳහා භාවිතයට ගන්නා යෙදවුම් වල පිරිවැය වැඩි විය හැකි, ක්‍රමයක් නොවන්නේ,
 - (1) නොසැලකිලිමත් ලෙස යෙදවුම් මිලදී ගැනීම.
 - (2) ප්‍රශස්ත තාක්ෂණ ක්‍රමයක් භාවිතා කිරීම.
 - (3) ඌන සේවා නියුක්තිය නිසා ශ්‍රමය අපතේ යෑම
 - (4) නිෂ්පාදන දුර්වලතා නිසා ඉවත් කිරීම් වැඩි වීම.
11. ව්‍යාපාරික ලෝකය අභියෝග වලින් මෙන්ම ගැටළු වලින්ද ගහණ වූවකි. ඒ අනුව ගැටළු පරිබාහිරව ඇති වී ව්‍යාපාරය තුළ ද ගැටලුවක් ලෙසින් මතු වන ගැටළුවක් වන්නේ,
 - (1) යන්ත්‍ර හිඟකම
 - (2) පුහුණු සේවක හිඟකම
 - (3) බණිජ තෙල් මිල ඉහළ යාම
 - (4) සේවක වර්ජන
12. කාර්යක්ෂම සන්නිවේදන ක්‍රමයක තිබිය යුතු ගුණාංග පමණක් ඇතුලත් වනුයේ,
 - (1) නිවැරදි බව, ප්‍රතිචාරය, වේගය, රහස්‍ය භාවයයි.
 - (2) නිවැරදි බව, වේගය, අඩු පිරිවැය, රහස්‍ය භාවයයි.
 - (3) ප්‍රතිචාරය, පණිවිඩය, මාධ්‍ය, ලබන්නායි
 - (4) වේගය, අඩු පිරිවැය, රහස්‍යභාවය, නිවැරදිභාවයයි.
13. මානව සම්පත පිළිබඳ අධ්‍යයනයේදී සැලකිල්ලට ගත හයැකි සංස්කෘතිකමය සාධකයක් වනුයේ,
 - (1) ජාතිය
 - (2) සමාජ පන්තිය
 - (3) ජනගහනය
 - (4) ඉතිරි කිරීම්
14. තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර ව්‍යාපාරිකයින්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වා ගෙන යන්නේ නම් ලියා පදිංචි කළ යුතු වන්නේ,
 - (1) 1982 අංක 17 දරණ පනත යටතේ ය.
 - (2) 2007 අංක 07 දරණ පනත යටතේ ය.
 - (3) 1918 අංක 06 දරණ පනත යටතේ ය.
 - (4) 1972 අංක 05 දරණ පනත යටතේ ය.
15. ව්‍යාපාර කටයුතු වලට බලපෑම් ඇති කරන බාහිර පරිසර සාධක අතර ප්‍රජා පරිසර සාධකයට අයත් නොවන සාධකයක් වනුයේ,
 - (1) වයස් ව්‍යුහය
 - (2) ප්‍රාදේශීය ව්‍යාප්තිය
 - (3) ජන සංයුතිය
 - (4) සිරිත් විරිත්
16. පාරිභෝගිකයාගේ හැසිරීම කෙරෙහි බලපාන පෞද්ගලික සාධකයක් ලෙස සැලකිය හැක්කේ,
 - (1) සමාජ පන්තිය
 - (2) ඉගෙනීම
 - (3) ආර්ථික තත්ත්වය
 - (4) සංජානනය
17. භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේදී භාණ්ඩ තොග වශයෙන් රැස් කර අවශ්‍ය පාර්ශව වෙත බෙදා හැරීමේ කාර්යයෙහි නියැලෙන්නා තොග වෙළෙන්දා වන අතර වණික් තොග වෙළෙන්දා සම්බන්ධයෙන් අදාළ නොවන පිළිතුරක් වනුයේ,
 - (1) භාණ්ඩ වල අයිතිය තමා වෙත තබා ගනියි.
 - (2) භාණ්ඩ මිලට ගැනීමක් සිදු නොකරයි.
 - (3) තොග වෙළඳාමට දායක වෙමින් භාණ්ඩ බෙදා හැරීමට සහය දක්වයි.
 - (4) භාණ්ඩ මිලට ගැනීමක් සිදු කරයි.
18. යම් ප්‍රධානියකු වෙනුවෙන් භාණ්ඩ විකිණීමේ කටයුතු වල නියැලෙමින් ඒ මත ගිවිස ගත් ප්‍රතිශතයක් කොමිස් මුදල් වශයෙන් ලබා ගන්නා නියෝජිතයා වනුයේ,
 - (1) කොමිස් නියෝජිතයා
 - (2) තැරැව්කරු
 - (3) කැපකරු නියෝජිතයා
 - (4) ප්‍රේරක නියෝජිතයා
19. ව්‍යාපාරිකයින් අනුගමනය කරනු ලබන විවිධ විකුණුම් ප්‍රවර්ධන ශිල්පීය ක්‍රම භාවිතයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන පරමාර්ථයක් විය නොහැක්කේ,
 - (1) පිරිවැටුම වර්ධනය කර ගැනීම
 - (2) පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම.
 - (3) තොග යල් පැනීම හා නශ්‍ය වීම උපරිම කිරීම.
 - (4) නිෂ්පාදිත තොග අවසන් කර ගැනීම.
20. 2007 අංක 07 දරණ පනතට අනුව එක් පුද්ගලයකුට වුවද ආරම්භ කළ හැකි ව්‍යාපාර සංවිධානයක් වනුයේ,
 - (1) කේවල ස්වාමි ව්‍යාපාර
 - (2) හවුල් ව්‍යාපාර
 - (3) සමුපකාර සංවිධාන
 - (4) සීමා සහිත සමාගම්

21. පහසුවෙන් ආරම්භ කළ හැකි හවුල් කළමනාකරණයක් පවතින අවදානම බෙදී යන ව්‍යාපාර සංවිධානයක් වූනේ,
 (1) සීමා සහිත සමාගම් (2) හවුල් ව්‍යාපාර
 (3) කේවල ස්වාමි ව්‍යාපාර (4) රාජ්‍ය සමාගම්
22. ව්‍යාපාර සංවිධානයක් ලියා පදිංචි කිරීමේ දී ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය සමඟ සමිතියේ අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක් අවශ්‍ය ව්‍යාපාර සංවිධානයක් වනුයේ,
 (1) සමිති සංවිධාන (2) සමුපකාර සමිති
 (3) කේවල ස්වාමි ව්‍යාපාර (4) හවුල් ව්‍යාපාර
23. නෙළුම් බණ්ඩාර රු. 200000 යොදා ආරම්භ කළ ව්‍යාපාරයට රු. 75000ක ණය මුදලක් බැංකුවෙන් ලබා ගෙන ඇත. මෙම සිදුවීම් විලින් පසු ගිණුම්කරණ සමීකරණයේ දක්වෙන නිවැරදි ආකාරය වනුයේ,

	හිමිකම්	+	වගකීම්	=	වත්කම්
(1)	රු. 200000	+	රු. 75000	=	රු. 275000
(2)	රු. 200000	+	රු. 75000	=	
(3)	රු. 275000	+		=	රු. 275000
(4)	රු.	+	රු. 275000	=	රු. 275000
24. ව්‍යාපාරයක ජංගම නොවන වත්කම් පමණක් ඇතුළත් වනුයේ,
 (1) ඉඩම් සහ ගොඩනැගිලි, බඩු තොගය, රථවාහන, යන්ත්‍ර
 (2) ඉඩම් සහ ගොඩනැගිලි, බඩු තොගය, ණය ගැතියෝ, යන්ත්‍ර
 (3) ඉඩම් සහ ගොඩනැගිලි, රථවාහන, යන්ත්‍ර හා උපකරණ, ලිබඩු
 (4) ඉඩම් සහ ගොඩනැගිලි, ලී බඩු, ලැබිය යුතු ආදායම්, බඩු තොගය
25. ගිණුම්කරණයට අදාළ කාර්ය භාරය පිළිවෙලින් දක්වන පිළිතුර වනුයේ,
 (1) සන්නිවේදනය කිරීම → සාරාංශ කිරීම → වාර්තා කිරීම → තොරතුරු රැස් කිරීමේ විශ්ලේෂණය හා විවරණය කිරීම → වර්ග කිරීම.
 (2) තොරතුරු රැස් කිරීම → වාර්තා කිරීම → වර්ග කිරීම → සාරාංශ කිරීම → සන්නිවේදනය කිරීම → විශ්ලේෂණය හා විවරණය කිරීම.
 (3) තොරතුරු රැස් කිරීම → වාර්තා කිරීම → වර්ග කිරීම → සන්නිවේදනය කිරීම → සාරාංශ කිරීම → විශ්ලේෂණය හා විවරණය කිරීම.
 (4) තොරතුරු රැස් කිරීම → වාර්තා කිරීම → වර්ග කිරීම → සාරාංශ කිරීම → විශ්ලේෂණය හා විවරණය කිරීම → සන්නිවේදනය කිරීම.
26. ගත් මිල රු. 20000 ක් වූ බඩුතොගයක් රු. 28000කට විකුණා මුදල් ලබා ගැනීමට අදාළ නිවැරදි ද්විතීය සටහන වනුයේ,
 (1) මුදල් ගිණුම හර රු. 28000 විකුණුම් ගිණුම බැර රු. 28000
 (2) විකුණුම් ගිණුම හර රු. 28000 මුදල් ගිණුම බැර රු. 28000
 (3) මුදල් ගිණුම හර රු. 28000 ගැනුම් ගිණුම බැර රු. 20000 ප්‍රාග්ධන ගිණුම බැර රු. 8000
 (4) මුදල් ගිණුම හර රු. 28000 ගැනුම් ගිණුම බැර රු. 28000
27. මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් අදාළ නොවන වගන්තිය ඇතුළත් වනුයේ,
 (1) ගනුදෙනුව සිදු වූ බවට දෙන ලිඛිත සාක්ෂියකි.
 (2) සිදු වූ ගනුදෙනුවට අදාළ තොරතුරු විස්තරාත්මකව සඳහන් වීම.
 (3) ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ලක් වීම.
 (4) ගනුදෙනු පොත් වල සටහන් කිරීමට ද්විතීය සටහන් ලියා දක්වයි.
28. ලදු පත හා ගෙවීම් වවුචරය භාවිතා කර ව්‍යාපාරයක් පිළියෙල කරන මූලික සටහන් පොත වනුයේ,
 (1) මුදල් පොතයි. (2) විකුණුම් පොතයි
 (3) ගැනුම් පොතයි (4) තොග පොතයි.
29. ගැනුම් ජ්‍යෙෂ්ඨ සටහන් කළ ගනුදෙනු වලට අදාළ ද්විතීය සටහන වනුයේ,
 (1) ගැනුම් ගිණුම හර මුදල් පොත බැර
 (2) ගැනුම් ගිණුම හර ණය හිමියන්ගේ ගිණුම් බැර
 (3) ණය හිමියන්ගේ ගිණුම හර ගැනුම් ගිණුම බැර
 (4) ණය හිමියන්ගේ ගිණුම හර මුදල් පොත බැර

30. විකුණුම් ජ'නලයක ඇතුළත් කරන ගනුදෙනුවක් වනුයේ,
 (1) රු. 25000 වූ බඩු තොගයක් රු. 30000 කට අත්පිට විකිණීම
 (2) රු. 25000 වූ ව්‍යාපාරයේ භාවිතා කළ උපකරණ ණයට විකිණීම.
 (3) රු. 25000 පිරිවැය වූ බඩු තොගයක් රු. 30000 කට ණයට විකිණීම.
 (4) රු. 25000 වූ ව්‍යාපාරයේ තිබූ ලී බඩු අත්පිට විකිණීම.
31. නිෂ්පාදනය විවිධ ක්‍රම යටතේ සංවිධානය කෙරේ. ඒ අනුව ප්‍රවාහ නිෂ්පාදනය යන්නට ඇතුළත් කළ හැකි නිෂ්පාදනයක් වනුයේ,
 (1) නිවාස තැනීම (2) කේටරින් නිෂ්පාදනය
 (3) පාන් නිෂ්පාදනය (4) මෝටර් රථ නිෂ්පාදනය
32. භාණ්ඩ වල තත්ත්වය උසස් මට්ටමකින් පවත්වා ගැනීමේදී ලබා දෙන ISO 14000 ප්‍රමිති සහතිකය ලබා දෙන්නේ,
 (1) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති වලට අනුවය.
 (2) අන්තර් ජාතික ප්‍රමිති වලට අනුකූල බවට අන්තර් ජාතික ප්‍රමිති සංවිධානයට අනුවය.
 (3) පරිසර සංරක්‍ෂණය පිළිබඳ අන්තර් ජාතික ප්‍රමිති වලට අනුවය.
 (4) පරිසර සංරක්‍ෂණය පිළිබඳ ප්‍රමිති අනුගමනය කිරීමට අනුවය.
33. ගාමිණී ජයවර්ධන තම ව්‍යාපාරයට බැංකු ණයක් ලබා ගැනීමට අදහස් කරයි. එහිදී බැංකුවට ඉදිරිපත් කිරීමට සිදුවන වැදගත්ම ලියවිල්ලක් වනුයේ,
 (1) වත්කම් පිළිබඳ ලේඛනය (2) ව්‍යාපාර සැලැස්ම
 (3) පිරියත සැලැස්ම (4) ප්‍රමිති සහතිකය
- පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 34 සිට 40 අංක දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- මයන්ත පිත්තල මල් වාස් නිපදවීමට අදහස් කරයි. ඒ සඳහා ඔහු බැංකුවෙන් රු. 50000 ක ණයක් ලබා ගැනීමටත්, ඔහු ඉතිරි කර ගත් රු. 100000 ක මුදලක් සහ රු. 100000 වටිනා ඔහු සතු ගොඩනැගිල්ල ද, ප්‍රවාහන කටයුතු සඳහා ඔහුගේ රු. 150000 පමණ වටිනා ත්‍රිච්චරය ද යෙදවීමට අදහස් කරයි. ඒ සඳහා අමු ද්‍රව්‍ය සඳහා රු. 50000ද, සෘජු ශ්‍රමය සඳහා රු. 20000ද, වෙනත් සෘජු වියදම් සඳහා රු. 8000 ද, උපකරණ ක්‍ෂය වීම වෙනුවෙන් රු. 8000 ද, රු. 3000 විදුලිය සඳහා ද, රු. 2000 දුරකථන ගාස්තු සඳහා ද, රු. 8000 අධීක්‍ෂණය කිරීමේ වැටුප් ලෙස ද, මුරකරු වැටුප ලෙස රු. 5000 ද දීමටට සිදු විය. පිරිවැයට 20% ක ලාභයක් ලැබීමට අදහස් කරයි. පිත්තල මල් වාස් 50 න් මුලින් නිපදවීමට අදහස් කරයි.
34. මෙම ව්‍යාපාරයේ අයිතිකරු ලෙස කටයුතු කරන මයන්තගේ හිමිකරු ප්‍රාග්ධනය විය හැක්කේ කොපමණ ද?
 (1) රු. 200 000 (2) රු.250 000 (3) රු.350 000 (4) රු. 400 000
35. මෙම නිෂ්පාදනය වෙනුවෙන් දරු මුළු සෘජු පිරිවැය වල වටිනාකම කොපමණ ද?
 (1) රු. 400 000 (2) රු. 78 000 (3) රු. 26 000 (4) රු. 86 000
36. නිෂ්පාදනයට වැය වූ මුළු නිෂ්පාදන පිරිවැය කොපමණ ද?
 (1) රු. 104 000 (2) රු. 78 000 (3) රු. 350 000 (4) 26 000
37. මයන්ත නිපදවූ පිත්තල මල් වාස් එකක නිෂ්පාදන පිරිවැය වනුයේ,
 (1) රු. 1040 (2) රු. 520 (3) රු. 2080 (4) රු. 1560
38. නිෂ්පාදනය සඳහා 20% ක ලාභයක් ලැබීමට අදහස් කරයි නම් නිෂ්පාදන ඒකකයක් විකිණිය යුතු මිල කීයද?
 (1) රු. 1248 (2) රු. 624 (3) රු. 2496 (4) රු. 1872
39. ව්‍යාපාරයක සාර්ථකත්වයට එහි කාර්ය මණ්ඩලය ඉමහත් සේවයක් සලසයි. ඒ අනුව එම කාර්ය මණ්ඩලය සඳහා වන සෘජු වියදම් යටතට අයත් නොවන වියදමක් වනුයේ,
 (1) තෝරා ගැනීම සඳහා යන වියදම
 (2) බඳවා ගත් සේවකයන්ට පාරිශ්‍රමික ගෙවීම.
 (3) සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම.
 (4) නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දැරීම.
40. ව්‍යාපාර සඳහා දිරි ගැන්වීම උදෙසා ලබා දෙන මූල්‍ය නොවන උපකාරයක් වනුයේ,
 (1) තාක්‍ෂණ උපදෙස් ලබා දීම. (2) බැංකු ණය ලබාදීම
 (3) උපදේශන පහසුකම් ලබාදීම (4) අලෙවි පහසුකම් ලබා දීම.

අවසාන වාර පරීක්ෂණය 2015

ව්‍යවසායකත්ව අධ්‍යයනය - II

11 ශ්‍රේණිය

කාලය පැය 02 යි.

නම/ විභාග අංකය:

- පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5 කට පිළිතුරු සපයන්න.
01. පියවතී ගල්ගමුව ප්‍රදේශයේ ස්ථිර පදිංචි කාන්තාවකි. තම වත්තෙන් සහ අවට හිතවතුන් සපයා දෙන පළතුරු තම කඩ මැස්සේ තබා විකිණීමටය අය හුරු වී ඇත්තේ. ඉන් නොවිකිණී ඉවත දමන ප්‍රමාණය ඇය විකුණන ප්‍රමාණයට වඩා වැඩිය. පළතුරු කාල වලදී ආයාසයක් නොමැතිවම සොයා ගන්නා පළතුරු ඉවත දැරීමට සිදු වීම ගැන පියවතී සිටියේ කණගාටුවෙනි. එම නිසා පැණි කොමඩු, ඉඳි වැටෙන අඹ, දිවුල් ආදියෙන් රසවත් බීමට සුදුසු පානයක් සකස් කර වෙළඳපලට ඉදිරිපත් කළ හොත් එයින් ඉවත දමන ප්‍රමාණය නැති කිරීමටත්, කාර්ය බහුල ජනතාවගේ පවස නිවා ගැනීමේ හොඳ පානයක් සැපයීමටත් හැකි වන බැවින් හොඳ ඉල්ලුමක් ලැබෙනු ඇතැයි ඇය විශ්වාස කළාය. ඒ සඳහා ඇය ඉතිරි කර ගත් රු. 100000 ක මුදලක් යෙදවූ අතර “ස්ව ශක්ති” සිසිල් බීම වෙළඳ සැල නමින් ලියා පදිංචි කිරීමට අදහස් කර ගෙන ඇත. සිය සැමියාගෙන් ද සහය ලබා ගැනීමට අදහස් කළාය. ඇය මුදලින් රු. 40000 වැය කර අවශ්‍ය උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය මිලට ගත්තාය. බීම බෝතල් බෙදා හැරීම සඳහා මූල්‍ය කල්බදු ක්‍රමයට වාහනයක් ගැනීමට ද ඇය අදහස් කරගෙන සිටී. ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම සඳහා බැංකුවෙන් රු. 50000ක බැංකු ණයක් ද ලබා ගත්තාය.
- (1) පියවතී ගේ ව්‍යාපාරය සාර්ථක වීමට බලපෑ ව්‍යාපාර අදහස කුමක් ද?
 - (2) ඇය සතු ව්‍යවසායකත්ව ලක්ෂණ හතරක් සඳහන් කරන්න.
 - (3) ව්‍යවසායකත්වය තුළින් ව්‍යාපාර බිහි වීමට මග පෑදෙන බැවින් මෙම පියවතීගේ ව්‍යාපාරය මත බිහි විය හැකි වෙනත් ව්‍යාපාර දෙකක් සඳහන් කරන්න.
 - (4) පියවතී තවත් මුල් ව්‍යාපාරය හා සම්බන්ධ වෙනත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට අදහස් කරගෙන ඇතැයි සිතන්න. ඔබ පියවතී යැයි සලකා මේ හා සම්බන්ධ කරගෙන යා හැකි ව්‍යාපාර දෙකක් නම් කරන්න.
 - (5) පියවතී ගැනද ව්‍යවසායිකාවක් ලෙස ඔබ දකින්නේ ද? එයට හේතු දක්වන්න.
 - (6) ව්‍යවසායකත්වයේ ආර්ථක හා සමාජයීය ප්‍රතිලාභ සැලකීමේ දී පියවතී නම් ව්‍යවසායිකාවගෙන් ජාතික වශයෙන් ඉටුවන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න.
 - (7) ඇයට ව්‍යවසායිකාවක් ලෙස විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය හැකිය. දුෂ්කරතා වලට මුහුණ දුන්නේ යැයි සලකා මුහුණ දීමට හැකි දුෂ්කරතා දෙකක් ලියන්න.
 - (8) ඇයගේ ව්‍යාපාරයේ ආරම්භක තොරතුරු වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ආදේශ කර දක්වන්න.
 - (9) මෙම ව්‍යාපාරය අයිතිකාරිය මූල්‍ය කල් බදු ක්‍රමයට වාහනයක් ගැනීමට අදහස් කරයි නම් මෙම මූල්‍ය කල්බදු ක්‍රමය යනුවෙන් අදහස් වන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න.
 - (10) මෙම බීම සැකසීමේ නිෂ්පාදන ව්‍යාපාරයට පිරියත සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය බව පවසා ඇත. පියවතීට මෙම පිරියත සැලැස්ම යන්න කුමක් දැයි වැටහීමක් නැත. එම නිසා පිරියත සැලැස්ම යන්න පැහැදිලි කර දෙන්න.

(ල. 2x10 = 20)

02. "එක් ව්‍යවසායකයෙක් ආරම්භ කරන එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාර ගණනාවක් බිහි වීමට මඟ පාදයි."

- (1) ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වන අදහස කෙටියෙන් පැහැදිලි කරන්න.
- (2) ව්‍යවසායකයා සමාජයීය ව්‍යවසායකත්වයට යොමු වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල හතරක් සඳහන් කරන්න.
- (3) ව්‍යවසායකයකු සමාජ ව්‍යවසායකත්වයට යෙදවීම තුළින් සමාජයට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ හතරක් ලියන්න.
- (4) කාන්තාවක් ව්‍යවසායක කටයුත්තක යෙදීම නිසා ඇයට අත්වන දායකත්වය දක්වීමට කරුණු හතරක් ලියන්න.
- (5) කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනයට බලපාන අභියෝග හතරක් ලියන්න.
(ල. 2x5=10)

03. (1) පොදුවේ ගත් කල ව්‍යවසායකයකු වශයෙන් කටයුතු කිරීම තුළින් ලැබෙන ත්‍යාගයන් හා පිරිවැය මොනවාද? ඉන් හතරක් සඳහන් කරන්න.

- (2) කිසියම් නිෂ්පාදනයක් කිරීමේදී ඊට දරු පිරිවැය වැඩි වියහැකි ක්‍රම හතරක් ලියන්න.
- (3) ව්‍යවසායකත්ව කාර්යයෙහි යෙදෙන ව්‍යවසායකයන් එම කාර්යයෙහි යෙදීමෙන් අත්වන වාසිදායක ලක්ෂණ හතරක් සඳහන් කරන්න.
- (4) ව්‍යවසායකයා අවදානමක් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? එම පිළිවෙල සඳහන් කරන්න.
- (5) ව්‍යවසායකයා ව්‍යාපාර සඳහා මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු හතරක් සඳහන් කරන්න.
(ල. 2x5=10)

04. (1) ව්‍යාපාර පරිසරයෙහි බාහිර පරිසරයට අනුයුක්ත ප්‍රජා පරිසරයට අයත් වන සාධක හතරක් සඳහන් කරන්න.

- (2) වෙළඳපොළ සමීකරණය යනුවෙන් අදහස් වනුයේ කුමක් දැයි පැහැදිලි කරන්න.
- (3) තනි පුද්ගල ව්‍යාපාරයක් යන්න කුමක් දැයි කෙටියෙන් හඳුන්වා හවුල් ව්‍යාපාරයක් හා සැසඳීම දක්වීමට අවශ්‍ය කරුණු දෙකක් සඳහන් කරන්න.
- (4) සීමා සහිත සමාගම සහ සමුපකාරය යන ව්‍යාපාර සංවිධානය යන දෙකෙහි පවතින ලක්ෂණ හතර බැගින් ලියන්න.
- (5) හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ හවුල් ඔප්පුවෙහි ඇතුළත් කරන කොන්දේසි හතරකි. ඒවා සඳහන් කරන්න.
(ල. 2x5=10)

05. (1) ව්‍යාපාරයක පවතින ජංගම නොවන වත්කම් දෙකක් හා ජංගම වත්කම් දෙකක් සඳහා නිදසුන් දක්වන්න.
(ල.02)

(2) ව්‍යාපාරයක පවතින ජංගම නොවන වගකීම් දෙකක් හා ජංගම වගකීම් දෙකක් සඳහා නිදසුන් දක්වන්න.
(ල. 02)

(3) පහත සඳහන් ගනුදෙනු නිසා ගිණුම්කරණ සමීකරණයට ඇති වන බලපෑම සඳහන් කරන්න.

- (i) අයිතිකරු රු. 100 000 යොදා ව්‍යාපාරයක් ආරම්භ කළා.
- (ii) විකිණීම සඳහා බඩු තොගයක් ගන්නා රු. 18 000.
- (iii) ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ලී බඩු මිලට ගන්නා රු. 6 000.

(iv) බැංකු ණයක් ගන්නා රු. 50 000

(v) බඩු තොගයක් වරුණ ආයතනයෙන් ණයට ගන්නා රු. 15 000

(vi) අයිතිකරු රු. 1000 මුදලක් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නා. (ල. 06)

බලපෑම දැක්වීමට පහත සඳහන් වගුව භාවිතා කරන්න.

හිමිකම් + වගකීම් = වත්කම්					
ප්‍රාග්ධනය	+ බැංකු ණය	+ ණය හිමියෝ	=	මුදල් + බඩු තොගය + ලී බඩු	

06. (1) කැලුම්ගේ වෙළඳ ව්‍යාපාරයේ 2015 මාර්තු මාසයට අදාළ ණයට ගැනුම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

මාර්තු 08 ඉන්වොයිසි අංක 208 න් කවිඳුගේ ව්‍යාපාරයෙන් ණයට ගන්නා.

කිලෝ ග්‍රෑම් 10 සම්බා සහල් මිටි 05 යි මිටිය රු. 850/බැගින්

කිලෝ ග්‍රෑම් 10 පිටි මිටි 05 යි මිටිය රු. 1200 බැගින්

කිලෝ 01 ක් රු. 550 බැගින් මිරිස් කිලෝ ග්‍රෑම් 10 යි.

අඩු කළ වෙළඳ වට්ටම 10%

මාර්තු 15 ඉන්වොයිසි අංක 172 න් ගයනි ස්ටෝර්ස් වෙතින් ණයට ගන්නා.

කිලෝ ග්‍රෑම් 10 නාඩු සහල් මිටි 05 මිටිය රු. 800 බැගින්.

කිලෝ ග්‍රෑම් 10 සම්බා සහල් මිටි 05 මිටිය රු. 800 බැගින්

කිලෝ ග්‍රෑම් 01 ක් රු. 300 බැගින් කොත්තමල්ලි කිලෝග්‍රෑම් 05 යි.

ඉහත සඳහන් තොරතුරු ඇසුරෙන් කැලුම්ගේ ව්‍යාපාරයේ 2015 මාර්තු මාසයට අදාළ විශ්ලේෂණ තීරු සහිත ගැනුම් ජ'නලය පිළියෙල කරන්න. (ල. 04)

- (2) පහත දැක්වෙන තොරතුරු ඇසුරෙන් 2014 12 31 දිනෙන් අවසන් වන මාසය සඳහා පමිත්ගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න.

දෙසැම්බර් 01 වන දිනට තොගය රු. 5 000

මිලදී ගත් බඩු තොගය රු. 30 000

අත්පිට විකුණුම් රු. 40 000

ණයට විකුණුම් රු. 12 000

විදුලි වියදම් රු. 1 500

සේවක වැටුප් රු. 8 000

රක්ෂණ වියදම් රු. 2 000

දෙසැම්බර් 31 වන දිනට ඉතිරි තොගය රු. 4 000 කි.

බදු තක්සේරුව ශුද්ධ ලාභයෙන් 25% බව උපකල්පනය කරන්න. (ල.06)

07. පහත දැක්වෙන්නේ ලිහිණි බේකරියේ මාසික විදයම් පිළිබඳ විස්තරයකි.

පිටි රු. 50000

සෘජු ග්‍රාමය රු. 20000

වෙනත් සෘජු වියදම් රු. 5000

බදු කුලිය	රු.	8000
උපකරණ කෂය	රු.	4000
රක්ෂණය	රු.	3000
වරිපනම් බදු	රු.	1000
දුරකථන බිල	රු.	1500

ඉහත තොරතුරු ඇසුරෙන් පහත සඳහන් දෑ ගණනය කරන්න.

- (1) මුළු සෘජු පිරිවැය
- (2) මුළු පොදු කාර්ය පිරිවැය
- (3) මුළු නිෂ්පාදන පිරිවැය (ල. 04)

(ආ) සිල්ලර වෙළඳාමෙහි නියුතු කුසුම්සිරිගේ ව්‍යාපාරයේ 2015 මාර්තු 31 දිනට දක්වන ලද තොරතුරු උපයෝගී කර ගනිමින් එම ව්‍යාපාරයේ ශේෂ පත්‍රය පිළියෙල කරන්න.

ඉඩම් සහ ගොඩනැගිලි	රු.	175 000
වෙළඳ බඩු තොගය	රු.	9000
මෝටර් රථය	රු.	100 000
යන්ත්‍රෝපකරණ	රු.	80 000
ණය හිමියන්	රු.	8 000
ණය ගැතියන්ගෙන් ලැබිය යුතු දෑ	රු.	12 000
මාර්තු 31 දිනට ගෙවිය යුතු වියදම්	රු.	3 000
බැංකු ණය	රු.	20 000
ගෙවිය යුතු බදු වියදම්	රු.	4 000
මුදල්	රු.	4 000
ප්‍රාග්ධනය	රු.	3 45 000

(ල.06)